

## ලිංග භේදය (ලිංග)

➤ පුරුෂ ලිංග (පුලිංග)

➤ ස්ත්‍රී ලිංග (ස්ත්‍රීලිංග)

පණ ඇති නාම පද වල ලිංගය තීරණය කරනු ලබන්නේ ඒවායේ අර්ථයට අනුවය.

මිනිසා

බල්ලා

පිරිමි ළමයා ආදී නාම පද පුරුෂ ලිංග ලෙසත්

ගැහැණු ළමයා

ගැහැණිය

බැල්ලි ආදී නාම පද ස්ත්‍රී ලිංග ලෙසත් වෙන් කල හැක.හිංදි භාෂාවේ පණ නැති

වස්තූන් හටද ලිංගයක් ඇත.එම නිසා සියළුම වස්තූන් කුමන ලිංගයට අයත්

දැයි දැන ගත යුතුය.

මෙහෙදී නීති රීති කිහිපයක් දෙස නිරීක්ෂණය කිරීමෙන් ඒ පිළිබඳ අදහසක් ලබා ගත හැක.

1. ඉ (इ) අක්ෂරයෙන් අවසන් වන බොහෝ වචන ස්ත්‍රී ලිංග වේ.

දිනය (तिथि)

හානිය (हानि)

කැමැත්ත (रुचि)

අක්ෂරය (लिपि)

පොළව (भूमि)

අවසරය (अनुमति)

2. ඊ (ई) යන්නෙන් අවසන් වන බොහෝ වචන ස්ත්‍රී ලිංග වේ

පුටුව (कुर्सी)

කතන්දරය (कहानी)

ලියුම (चिट्ठी)

එළවළු (सब्जी)

සාරිය (साड़ी)

ගඟ (नदी)

යහපත (भलाई)

වාහනය (गाड़ी)

වතුර (पानी)

මුතු ඇට (मोती)

මි කිරි (दही)

ගිතෙල් (घी)

හදවත (जी)

පුරුෂ

ලිංග

3. ක (क) අක්ෂරයෙන් අවසන් වන බොහෝ වචන ස්ත්‍රී ලිංග වේ

පාර (सड़क)

නහය (नाक)

සුවඳ (महक)

පෙට්ටිය (संदूक)

පාඩමක් (सबक)

ලුණු (नमक)

කියවන්නා (पढ़क)

ආලෝකය (अलोक)

පුරුෂ

ලිංග

**දිලිසීම (चमक)      බැල්ම (झलक)**

4. ත (त) අකුරෙන් අවසන් වන බොහෝ වචන ස්ත්රී ලිංග වේ.

ගොඩනැගිල්ල                      (इमारत) රැය(रात)  
කාරණාව (बात)                      සෞඛ්‍යය (तबियत)  
ආදරය (मुहब्बत)      තත්වය (हालत)      පා පහර (लात)

දත (दांत) }  
ලිපුම (खत) } පුරුෂ  
ගීතය (गीत) }  
කුඹුර (खेत) } ලිංග  
මරණය (देहांत) }  
ගණිතය (गणित) }  
මතය (मत) }

5. ට (ट) අකුරෙන් අවසන් වන බොහෝ වචන ස්ත්රී ලිංග වේ

ලියවිල්ල (लिखावट)                      බාධකය (रुकावट)  
මහන්සිය (थकावट)                      සැරසිල්ල (सजावट)  
අඩි සද්දය (आहट)                      පොළ (हाट)

ටිකට් (टिकट) } පුරු  
ඉවුර (तट) } ෂ  
බඩ (पेट) } ලිංග

6. යා (या) අකුරෙන් අවසන් වන බොහෝ වචන ස්ත්රී ලිංග වේ

කුරුල්ලා (चिड़िया)                      බෝනික්කා (गुड़िया)  
කුටිය (कुटिया)                      දයාව (दया)  
ලෝකය (दुनिया)                      මොට්ටුව (बिंदिया)

පහන (दिया) - පුරුෂ ලිංග

7. ලිවීමට,කියවීමට ගන්නා උපකරණ බොහෝ විට ස්ත්රී ලිංග වේ

පෑන (कलम)                      මේසය ( मेज)  
පොත (किताब /पुस्तक)  
තීන්ත (दवात /सियाही)  
පැන්සල (पेंसिल)                      පන්තිය ( कक्षा )  
විභාගය (परिक्षा)

කඩදාසි (कागज) }  
ස්කෝලය (स्कूल) } පුරුෂ  
ලිපිය (पत्र) }  
පත්තර (अखबार) } ලිංග  
නවකතා (उपन्यास)  
රචනා (निबंध)  
පාඩම (लेख) }

8. සමහර ඇඳුම් පැළඳුම් ස්ත්රී ලිංග වේ

සාරි (साड़ी)      සල්වාර් (सलवार)      සළුව (चुन्नी)      ධෝතිය (धोती)  
තොප්පිය (टोपी)      කලිසම (पैंट)      කමිසය (कमीज )      මාලය (माला)  
වළලු (चूड़ी,)      මුද්ද (अंगूठी)

9. සිංහල භාෂාවට සංස්කෘත භාෂාවෙන් පැමිණි වචන ස්ත්රී ලිංග වේ

ශාලාව (शाला)      සීමාව (सीमा)      සේවාව (सेवा)

සභාව (सभा)      ගමන (यात्रा)      භාෂාව (भाषा)

සේනාව (सेना)      පැතුම (प्रार्थना)      මනුෂ්‍යත්වය (मनुष्यता)

විශේෂතා (विशेषता)      ජර්ජනියා (आज्ञा)      සමාව (कृपा)

රැකියාව (रक्षा)      අප්පිරියාව (घृणा)      ගැටුම (घटना)

කවිය (कविता)      ආශා (आशा)

10. බොහෝ ස්ථානයන් පුරුෂ ලිංග වේ

භවන (भवन)      නගරය (शहर)

මහාද්වීපය (महाद्वीप)      රට (देश)

ගේදර (घर)      උද්‍යානය (उद्यान)

බැංකුව (कतार)

කඩය (दुकान)

} ස්ත්රී  
ලිංග

11. හල් අකුරෙන් අවසන් වන බොහෝ පද පුරුෂ ලිංග වේ

ආරක්ෂකයා (आरक्षक)      පාට (रंग)

ගුරුවරයා (अध्यापक)      ගෞරවය (गौरव)

සිංහයා (शेर)      කාලගුණය (मौसम)

වදුරා (बन्दर)      උරා (सूअर)

ඇපල් (सेब)      තක්කාලි (टमाटर)

ඇඳ (पलंग)      බට් (मक्खन)

තෙල් (तेल)      හාල් (चावल)

ඉතිහාසය (इतिहास)      විදුරු (कांच)

වයර් (तार)

පරිච්ඡ (दाल)

බැංකුව (कतार)

කඩය (दुकान)

ක්රීඩා (खेल)

බඩගින්න (भूख)

ආදරය (प्यार)

කටහඬ (आवाज)

වේගය (चाल)

සෙරෙප්පු (चप्पल)

තුවක්කු (बंदूक)

වහල (छत)

} ස්ත්රී  
ලිංග